



ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය
இலங்கை அபிவிருத்தி நிர்வாக நிறுவகம்
SRI LANKA INSTITUTE OF DEVELOPMENT ADMINISTRATION



ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන් සඳහා වන දෙවන කාර්යක්ෂමතා
කඩඉම් පරීක්ෂණය 2020(I)

කාලය: පැය 03

සංවර්ධන පරිපාලනය පිළිබඳ ක්‍රියාවලිය
(ශ්‍රී ලංකාව කෙරෙහි විශේෂ අවධානය සහිතව) (15)

විභාග අංකය
Index No / சுட்டெண்

• **ප්‍රශ්න පහකට (05) පමණක් පිළිතුරු සපයන්න.**

1. ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටක, සංවර්ධන පරිපාලනය යටතේ ආර්ථිකමය සහ දේශපාලනික සංවර්ධනය ප්‍රධාන වශයෙන් සැලකිය යුතු කරුණු වේ. රටක ආර්ථික සංවර්ධනය දේශපාලනික සංවර්ධනය මත විශාල වශයෙන් රඳා පවතින අතර දේශපාලනික සංවර්ධනයේ ආවේණික ලක්ෂණ සංවර්ධන පරිපාලනයට අදාල වේ. මෙම කරුණු ශ්‍රී ලංකාව කෙරෙහි අවධානය යොමු කරමින් පැහැදිලි කරන්න. (ලකුණු 20)
2. සංවර්ධන පරිපාලනයේ අත්‍යවශ්‍ය බලයක් (Thrust) ලෙස ස්ථාවර (stable) සහ ක්‍රමික (Orderly) වෙනස් වීම් තුළින් කළමනාකරණය විපර්යාසයකට (Management Revolution) ලක්වීම, වර්තමාන රාජ්‍ය නිලබල ක්‍රමය (Bureaucracy) තුළ වුව හඳුනා ගත හැකිය. මෙම වෙනස්වීම් ශ්‍රී ලංකාවේ සංවර්ධන පරිපාලන ක්‍රියාවලිය කෙරෙහි බලපාන ආකාරය උදාහරණ සහිතව පැහැදිලි කරන්න. (ලකුණු 20)
3. පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාවේ දුම්රිය සේවාව සහ කාර්යක්ෂම සේවාවක අවශ්‍යතාවය පිළිබඳව විවිධ සමාජ තලවල කතාබහට ලක්විය. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව/සේවාව ප්‍රතිව්‍යුහගත කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීමේ යාන්ත්‍රණය කෙසේ විය යුතුද යන්න ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරියෙකු ලෙස විග්‍රහාත්මකව ඉදිරිපත් කරන්න. (ලකුණු 20)
4. පහත දක්වා ඇති මාතෘකා පැහැදිලි කරන්න.
 - 4.1. ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවා ඩිජිටල්කරණය (Digitization) තුළින් සංවර්ධන පරිපාලන ක්‍රියාවලිය විධිමත් කිරීම (ලකුණු 10)
 - 4.2. ශ්‍රී ලංකාවේ මහජන කේන්ද්‍රීය (People Centric) සංවර්ධන ක්‍රියාවලිය සඳහා සංවර්ධන පරිපාලනය (ලකුණු 10)

(මුළු ලකුණු 20)

5. ප්‍රාදේශීය සංවර්ධනයට සහ සංවර්ධන අවශ්‍යතා හඳුනාගැනීමට කාර්යක්ෂමව තරුණ ප්‍රජාව සහ සමාජ ක්‍රියාකාරීන් සම්බන්ධ කරගැනීම සඳහා රජයේ අවධානය යොමුවී ඇත. මේ තත්ත්වය තුළ රජය මගින් පළාත් පාලන ආයතනවලට සමාන්තර ව්‍යුහයක් ලෙස ජන සභා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇත. සංවර්ධන පරිපාලන ක්‍රියාදාමය තුළ මෙම යාන්ත්‍රණය කෙසේ සකස් විය යුතුද යන්න සහ ඵලදායී හැකි අභියෝග පිළිබඳව ඔබගේ අදහස් දක්වන්න.

(ලකුණු 20)

6. 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය මගින් රට තුළ සංවර්ධන පරිපාලන ක්ෂේත්‍රය සඳහා ඇති වූ බලපෑම් සහ අභියෝග සාකච්ඡා කරන්න.

(ලකුණු 20)
